

2020-11-10

ලේකම්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ විශේෂඥ කමිටුව,  
 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,  
 බෞද්ධාලෝක මාවත,  
 කොළඹ 07

මහත්මයාණෙනි,

**ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම සඳහා මහජන අදහස් ලබාගැනීමට අදාළ 2020 ඔක්තෝබර් 20 වන දිනැති 2198/13 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය හා බැඳේ.**

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අද වනවිට රටේ පොදු මහත් සමාජය තුළ බලවත් සංවාදයක් ගොඩනැගී තිබේ. අතිගරු ජනාධිපතිතුමා විවිධ අවස්ථාවලදී ඒ පිළිබඳව දක්වා ඇති අවධාරණයන් පිළිබඳව සැලකීමේදී ද වර්තමාන රජය බලයට පත්වීමට පෙර මහජනතාව හමුවේ තබන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ද ඒ සඳහා වන රජයේ අභිප්‍රාය ඉතා පැහැදිලිය.

ඔබගේ නියමය අනුව නිකුත් කර ඇති ඉහත අංක දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් දැනුම් දී ඇති කරුණු අනුව පැහැදිලි වන්නේද ඉහත අභිප්‍රායට අනුව යමින් එකී ක්‍රියාදාමය මූලික වශයෙන් හෝ මේ වනවිටත් ආරම්භ වී ඇති බවය. එමෙන්ම සම්පාදනය කරන්න සූදානම් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජනතාවගේ අදහස් හා යෝජනා අපේක්ෂා කරන වගය.

ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වභාවය රාජ්‍යකරණයට අදාළ මූලික ව්‍යුහය මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය බලය හා මූලික අයිතිවාසිකම් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් නිරූපණය වියයුතු මූලික ගුණාංග පිළිබඳව සැලකීමේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේදී මහජන සහභාගිත්වය හා ඔවුන්ගේ අදහස් පිළිබඳව දක්වන සැලකිල්ල අතිශයින්ම වැදගත් බව අප සංවිධානයේද පිළිගැනීමයි.

ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉතා පැහැදිලි ලෙස අවධාරණය කරන්නේද එකී මූලධර්මයන් මත පිහිටා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වගකීමකින් යුක්තව මෙන්ම විනිවිදභාවයකින් යුතුවද සිදුවිය යුතුව ඇති බවය.

ඒ අනුව සැලකීමේදී ඔබ අමාත්‍යාංශය ඊට අදාළව ගනිමින් සිටින ක්‍රියාමාර්ග පිළිබඳව මූලික වශයෙන් අප සංවිධානයට ගැටලුවක් නැතත් අත්‍යවශයෙන්ම පැහැදිලි කරගත යුතුව ඇති කරුණු 2ක් තිබේ.

**(1)අධිකරණ අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත්කර ඇති ඉහත ගැසට් නිවේදනයට අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කර ඇති කමිටුවට අයත් විශේෂඥවරුන් කවුරුන්ද?**

**(2)අදාළ විශේෂඥ කමිටුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියකට යොමුවීම සඳහා වරම / බලය ලබාදී ඇත්තේ කවරෙක් විසින්ද?**

රටේ මූලික නීතිය සම්පාදනය කිරීම සඳහා කවර ආකාරයකින් හෝ යොමුවන ආයතනයක් හෝ කමිටුවක් ප්‍රථමයෙන්ම ඒ පිළිබඳව රටට පැහැදිලි කිරීම වැදගත් වන බව අපගේ පිළිගැනීමයි. එබැවින් ඒ පිළිබඳව ඉතා පැහැදිලි පිළිතුරක් අප ඔබගෙන් ප්‍රථමයෙන්ම අපේක්ෂා කරන්නෙමු.

එමෙන්ම වගකීම් සහගත ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් සමන්විත අප සංවිධානය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකදී අත්‍යවශ්‍යයෙන්ම ගරු කළ යුතු මූලධර්ම හා එහිදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටිය පිළිබඳව ද ඉතා පැහැදිලි ස්ථාවරයක පසුවන බව දැනුම් දෙනු කැමැත්තෙමු.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැගෙන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් මහජනතාවගේ බලය මත පාදක වූ ආයතන ව්‍යුහයක් මගින් මෙහෙය යුතුව තිබේ. ඒ සඳහා සුදුසුම පිළිවෙත වන්නේ මහජනතාව විසින් තෝරා පත්කරගනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් එය සිදු කිරීමය.


එමෙන්ම එකී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සහයවීම සඳහා හා අවශ්‍ය මාර්ගෝපදේශ හා උපදෙස් ලබාදීමට ව්‍යවස්ථා සම්පාදන කොමිෂන් සභාවක් පිහිටුවන ලෙසද අපි යෝජනා කරන්නෙමු. එකී කොමිෂන් සභාවේ සමාජිකයන් ලෙස ව්‍යවස්ථා නීතිය පිළිබඳ නිපුණතාවයක් සහිත නීතිවේදීන්, විද්වත් වෘත්තිකයන් මෙන්ම සිවිල් සමාජයේ පිළිගැනීමක් සහිත නියෝජිත පිරිසක් පත්කිරීම ඉතා වැදගත්ය.

ඊට අමතරව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මගින් සකස් කරනු ලබන මූලික කෙටුම්පත ව්‍යවස්ථා සම්පාදන මූලධර්මයන්ට අනුව සකස් කරතිබේද යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා ඒ වෙනුවෙන්ම පත්කරනු ලබන ව්‍යවස්ථා අධිකරණයක් වෙත යොමුකර ඊට අනුමැතිය ලබාගැනීම ද ඉතා වැදගත්ය.

රටේ පැවැත්ම හා මහජනතාවගේ අයිතිවාසිකම්ද ඇතුළු ආරක්ෂාව තහවුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා ඉහත සඳහන් මූලධර්ම හා ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන බව අප සංවිධානයේ ස්ථාවරයයි.

ඒ අනුව ඉහත සඳහන් කරුණු කෙරෙහි ඔබ අමාත්‍යාංශයේ අවධානය යොමු කරන අතර විශේෂයෙන්ම ඉහත සඳහන් ගැසට් නිවේදනයට අනුව එහි සඳහන් විශේෂඥ කමිටුව හා ඒ සඳහා ඔවුන් වෙත පවරා දී ඇති බලය පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාදෙනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

ස්තූතියි  
මෙයට විශ්වාසී



පාලිත ලිහිණියකුමාර  
ලේකම්  
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය